



ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පුරුෂ එතිහාසික අවධියේ හාවිත ගලව්පාලාර ක්‍රම

ආචාර්ය තුසින ඩී මැන්දිස්¹

Abstract

Begging of the human settlement in Sri Lanka it was started in the Paleolithic period, after that Archaeologist had identified cultural transition period in the Mesolithic, possible Neolithic and Proto historic period. According to excavation and exploration, evidence it was confirmed. In the Mesolithic period Mesolithic man had started mortuary system. They have buried their dead bodies open air site and inside of the caves. Open air site had been situated in Bellanbadi palace, Miniehiliya, These sites had the bulk of skeletons. In the cave site Archaeologist had identified individual skeleton. Most skeletons buried west, east accesses and head of the bodies had situated on the west side this is ritual of their culture.

After transition Pre history culture of the Proto history burial system was totally changed. Proto history, people had used secondary burial method for their culture. The researchers had identified different type of

¹Senior Lecturer, Dept. of Social Sciences, Faculty of Social Sciences and Humanities, Rajarata University of Sri Lanka, Mihintale, Sri Lanka, swgkbulankulama@yahoo.com

burial in Sri Lanka those are, Clay canoe, Cist burial, Cairn mound, Cairn circle, Alignment, Delmenoid, in Sri Lanka of different Eco system. In this article I have discussed How developed Sri Lankan mortuary system from Prehistory to Proto History.

Key Words; Burial site, Skelton, Mortuary system, Prehistory, Proto history

භැඳින්වීම

ශ්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period) ප්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශණ හා කැණීම්වලින් තහවුරු කරගෙන තිබේ. (Deraniyagala 1992 : 709 - 710 ; Deraniyagala 2007: 04). මධ්‍ය ශිලා අවධියට පසුව එලිසිය යුතු තව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප්‍රමාණයක් දෙවාවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka : 2003 : Wijepala in Deraniyagala 2007:59; Wijepala 2007 : 97 - 120). ප්‍රකාශ කර තිබූණ ද එම සාධක ප්‍රමාණය නව ශිලා යුගය පිළිගැනීමට තරම් තීරණාත්මක තොවන බව විද්‍යාත් මතය වී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිත ම සංස්කෘතික අවධි තුළ මානවයා සිය ජීවිතය ගතකරන සමයේ දී තමන් සමග ජීවත් වූ සිය නැං පිතම්තුරන් මියගිය විට හුමදානය සඳහා විවිධ අභිවාර්තනය කටයුතු සිදු කර ඇති ආකාරය ඇති ආකාරය පුරාවිද්‍යා පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබේ. අනාදීමත් කළක සිට ශ්‍රී ලංකාවේ සිදු වූ මෙම හුමදාන කටයුතු හෙවත් ගවෝපාචාර ක්‍රම හා ඒ සම්බන්ධ ව අනාවරණය කරගෙන ඇති කරණු පිළිබඳ ව මෙම රචනයෙන් විමසා බලනු ලැබේ. වියේෂයෙන් ප්‍රාග් හා පුරුව ලේතිහාසික අවධිය තුළ මේ සම්බන්ධ ව අධ්‍යයනයේ දී ලිඛිත සාධක තොමැති නිසා ඒ සඳහා පුරාවිද්‍යා මූලාශ්‍රය පමණක් හාටින කිරීමට සිදු වේ

සාකච්ඡාව

බලංගොඩ මානවයාගේ අභිචාර, සූසාන වාරිතු

ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික යුග අතුරින් මැත කාලීන ව විස්තරාත්මක ව කරුණු අනාචාරණය කරගෙන ඇත්තේ මධ්‍ය ශිලා යුගය (Mesolithic Period) හේවත් බලංගොඩ සංස්කෘතිය තුළිනි. මධ්‍ය ශිලා යුගය පිළිබඳ සාධක අනාචාරණය වන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශු සංකීරණය මෙන් ම ගුණා නිධි වැදගත් වේ. ගුණා නිධි අතර කුරුවීට බටදායිලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත්සිංහල ගාහියන්ලෙන, වරකාපොල දොරවකකන්ද, අත්තනගොඩ අලිලෙන, බෙලිලෙන-අතුළ, සිගිරිය අසල පොතාන හා අලි ගල, , අත්තනගල්ල පොත්ගල්ලෙන, එළිමහන් ස්ථාන ලෙස බෙල්ලන්බැඳීපැලැස්ස, පල්ලෙමෙලුල, මහජලිය, වෙස්සගිරිය, ජේතවනය, මාතොට, අනුරාධපුර ඇතුළතුවර, මිනිඇතිලිය ආදි ස්ථාන රාජියක් වැදගත් වන බව පෙන්වාදිය ගැනී ය. (Deraniyagala 1992 : 709 - 710 ; Mendis 2016 : 16 - 20). ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය සමඟන්ධයෙන් මෙතෙක් ලැබේ ඇති විද්‍යාත්මක කාලනීරණ ලෙස බුලත්සිංහල ගාහියන්ලෙන අදින් වසර 48,000 , කුරුවීට බටදායිලෙන අදින් වසර 37,000 , කිතුල්ගල බෙලිලෙන අදින් වසර 31,000 , අත්තනගොඩ අලිලෙන අදින් වසර 10,350, බෙලිලෙන අතුළ අදින් වසර 8,230, කුරුවීට බටතොට දහයියාලෙන අදින් වසර 7,680 , බෙල්ලන්බැඳීපැලැස්ස අදින් වසර 12,000 - (6,500), මිනිඇතිලිය අදින් වසර 6000, අනුරාධපුර අදින් වසර 5900, මාතොට අදින් වසර 3800, සිගිරිය අසල පොතාන අදින් වසර 5800, අලිගල අදින් වසර 5500 වශයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය යුගය සමඟන්ධයෙන් කාලනීරණ ලැබේ තිබේ (Deraniyagala 2007 : 3 - 7 ; Adikari 1994; Perera : 2010). මෙම යුගයට අයත් ව එළිමහන් වාසස්ථාන හා ලෙන් තුළින් හමුවන හෝතික සාධක අතර මානව සැකිලි අතිශයින් ම වැදගත් වන අතර එ මගින් මධ්‍යශිලා මානවයාගේ ගවෝපාචාර ක්‍රම පිළිබඳ ව අධ්‍යයනයන් කිරීමට ද ගැනී වී තිබේ. බලංගොඩ මානවයාගේ අභිචාර හා සූසාන වාරිතු පිළිබඳ පිළිබඳ ව විමර්ශනයේ දී ඔහුගේ ගුමදාන කටයුතු වැදගත් වන අතර මිනිසකු මියගිය විට ඔහුන් වල දමා තිබීම ඒ අතරින් ප්‍රමුඛ වේ.

මෙසේ මියගිය පුද්ගලයකු වල දැමීමේ දී නමා හකුලා වල දැමීම හෙවත් උක්කුටියෙන් වල දැමීම සුවිශේෂ කරුණක් වන අතර, ඒ බව බෙල්ලන්බැඳීපැලැස්, රාවණා ඇල්ල හා මිනිඛැතිලිය තුළින් හමු වී ඇති සාධක තුළින් මැනවින් තහවුරු වී තිබේ. එසේ ම කුරුවිට බටධාඩිලෙන තුළින් ද භුමදාන කරන ලද පුද්ගලින් 38 දෙනෙකට අයන් සාධක පුරාවිද්‍යා කැණීම් තුළින් හඳුනාගෙන තිබේ. ප්‍රාථමික ද්‍රියම් ජීවිතයක් ගතකළ බලංගාඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු භුමදාන කරන විට වල දැමීමේ දී බටහිර දෙසට හිස සිටින සේ වල දමා තිබීම ද අතියින් වැදගත් වේ (Deraniyagala 1958 : 64 - 65).

වර්තමානයේ දී ද මිනිසකු මියගිය විට වල දමුනු ලබන්නේ ද බටහිර දෙසට හිස දමා ය. බලංගාඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට සිටින සේ වල දැමීමට හේතුව පිළිබඳ ව විමර්ශනය කිරීමේ ද පැහැදිලි වන්නේ මෙම මිනිසා ස්වභාවික පරිසරයේ දුටු ස්වභාවික සිදුවීම් සිය ජීවිතයට ද ආරෝපනය කර ඇති බවයි. එ නම් ඔහු පරිසරයේ ප්‍රධානත ම වැදගත් වස්තුව ලෙස දුටුවේ සූර්යයා ය. සූර්ය ගමනය නැගෙනහිරින් ආරම්භ වී බස්නාහිරෙන් අවසන් වන බව මුළු දෙදේතික ව දුටු සිද්ධියකි . මෙම දෙදේතික සිද්ධිය මානවයාගේ ජීවිතයට ආරෝපනය කළ කළේහි පෙනෙන්නේ උපත හා මියයාම ඉන් පිළිකිඩු වන බව ය. නැගෙනහිර ඉපදීමත් බස්නාහිර මියයාමන් සංකේතවත් කිරීමේ අරමුණින් බලංගාඩ මානවයා මෙසේ මිනිසකු මියගිය විට හිස බටහිරට සිටිනසේ වල දැමීමෙන් සංකේතවත් කරන්නට ඇත්තේ මෙම ස්වභාවික තියවලිය බව උපකළුපනය කළ හැකි ය. එසේ ම මෙම මානවයාගේ අනිවාර කටයුතු අතර මියගිය පසු අස්ථී වල දමා මස දිය යු අස්ථීවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරු ද බටධාඩිලෙන, බෙලි ලෙන, බෙල්ලන් බැඳීපැලැස්, බුලත්සිංහල, ගාහියන්ලෙන, අලවල පොත්ගල් ආදි ලෙන් තුළින් හඳුනාගෙන තිබේ. එසේ ම රාවණාඇල්ලන් ලැබේ ඇති මානව හිස්කබල සිදුරු කිරීමට උත්සාහ කිරීම තුළින් ද මුළුන්ගේ විවිධ අවම්ගලා හා අනිවාර කටයුතු පිළිබඳ ව මැනවින් හඳුනාගැනීමට හැකි වී තිබේ (Deraniyagala 2007 : 59; Kennedy 2000: 183 - 237 ; Deraniyagala 1992 chap. 5.3.12). මෙම පුරාවිද්‍යා තොරතුරු අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ අවම්ගලා වාරිතුවල මූලාරම්භය ශ්‍රී ලංකික සමාජය විසින් ආරම්භ කර

ඇත්තේ ප්‍රාග් එතිහාසික මධ්‍ය ශිලා අවධියේ දී බව ය. එසේ ආරම්භ කරන ලද වාරිතුය වර්තමානය දක්වා ම මිනිසකු මියගිය විට වල දැමීමේ දී බස්නාහිරට හිස දමා වල දැමීමට හාවිත කිරීමේ ක්‍රියාදාමය කුළුන් අදවත් දාෂ්ඨමාන විම වැදගත් වේ.



ඡායාරූපය 01-02. මිනිඇතිලියෙන් හා පොතානෙන් හමුවන මධ්‍ය ශිලා මානවයාට අයන් පුරුණ මානව සැකිලි නමා හකුලා වල දමා ඇති ආකාරය (Perera 2010)

පුරුව එතිහාසික අවධියේ මානවයාගේ අභිචාර, සුසාන වාරිතු

ශ්‍රී ලංකාවේ පුරුව එතිහාසික සංස්කාතික අවධිය ක්‍රි.පූ 2400 දී පමණ ආරම්භ ව විකාශනය තු බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ (Somadeva 2006 : 13). මෙම සංස්කාතික අවධිය හඳුනාගැනීම සඳහා පර්යේෂණ දායකත්වය දැක්වුවන් අතර පෝල් රු. පිරිස්, රාජා ද සිල්වා, සුදර්ශන් සෙනෙවිරත්න, පොන්නම්බලම් රසුපති, ඒස්. කේ. සිතුම්බලම්, සිරාන් දැරණියගල, සේනක බණ්ඩාරණායන, නිමල් පෙරේරා, ප්‍රියන්ත කරුණාරත්න, රාජ් සේමදේව, ගාමණී අදිකාරී, ඩී. කේ. ජයරත්න, මෙලාති පල්ඹින්, රංජිත් බංඩාර දිසානයක, තුසින මැන්දිස්, මංගල කටුගමපොල ආද පර්යේෂකයින් පෙන්වාදිය හැකි ය. එම පර්යේෂකයින් සිදු කර ඇති පර්යේෂණ අනුව මෙවන විට ශ්‍රී ලංකාවේ

පුරුව එළිභාසික අවධියට අයත් සුසාන සම්බන්ධ කාලනීරණ මෙහේ ලැබේ තිබේ. බෙරගල කළපහණ වත්ත ක්‍රි.පූ. 2400, හල්දුම්මුල්ල ක්‍රි.පූ. 1750 (මනමේන්දුආරච්චි හා අදිකාරී 2014 : 227), රංචාමචිම ක්‍රි.පූ. 1359 (Somadeva ; Ranjith Disanayake and Resta Fernando 2006: 13), කොළඹ ක්‍රි.පූ. 790 (මැන්දිස් : 2017: 177 - 179), ඉඛිබන්කටුව ක්‍රි.පූ. 700-400 (Bandaranayake and Kilian in Deraniyagala 1992 : 734), ඉහළ කලවැල්ලාල්පත (සිගිරිය) ක්‍රි.පූ. 520 (Jayaratne D. K. 2014 : 25 - 40), ගල්ගමුව අන්දරවැව ක්‍රි.පූ. 500, (මැන්දිස් : 2017). තම්මැන්නාගොඩාල්ල ක්‍රි.පූ. 490 (Disanayake :2013), නිකවලමුල්ල ක්‍රි.පූ. 400 (Perera : 1996, සම්මුඛ සාකච්ඡාව 2016), කලමුවාව ක්‍රි.පූ. 130 (Deraniyagala 2007:69), පිංචුව ගල් සොහොන් කනත්ත ක්‍රි.පූ. 112 (Deraniyagala 2007: 69), කුලියාපිටිය (දුම්මලජුරිය) ක්‍රි.ව 100-350 (Perera : 2014 සම්මුඛ සාකච්ඡාව 2016). වගයෙන් ලැබේ තිබේ. පුරුව එළිභාසික අවධියේ පැවති සුසාන වාරිතු වැදගත් වත්තෙන් එම පෙර පැවති සංස්කෘතියට එනම් මධ්‍ය ශිලා යුගයට වඩා විධිමත් ආකාරයට එම කටයුතු හඳුන්වාදීම නිසාය.

පුරුව එළිභාසික සංස්කෘතිය විධිමත් සංස්කෘතියක් මේ රටට හඳුන්වාදුන් අතර එම සංස්කෘතිය තුළ ජේවන් වූ මිනිසුන් විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වාදුන් විධිමත් භුමදාන ක්‍රමවේද හා සුසාන වාරිතු ද ඉතා වැදගත් වේ. මෙම යුගයේ දී ශ්‍රී ලංකාව තුළින් හඳුනාගත හැකි ගවෝපාචාර ක්‍රම අතරින් විධිමත් ලෙස ස්ථාපිත කරනු ලැබූ සුසාන ආකෘති ගණනාවක් තිබේ. පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන (Clay canoe / Clay cist) , ශිලා මංජුසා සුසාන (Cist burial), ශිලා මණ්ඩල සුසාන (Cairn circle), ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap), ශිලා පෙළ සුසාන (Alignment) , ශිලා වැම සුසාන (Men hire) , බරණී සුසාන (Urn pot), ශිලා මක්ෂ්වක සුසාන (Delmenoid) යන සුසාන ආකෘති ශ්‍රී ලංකාව ඇසුරින් හඳුනාගත හැකි වී තිබේ (Senavirathne 1984 : 237 - 306 ; Seňavirathne 2007 : 135 - 167; මැන්දිස් 2016 : 150 - 153).

මැටි ඔරු සුසාන

ශ්‍රී ලංකාවට ම ආච්‍යතික සුසාන ක්‍රමයක් වන මැටි ඔරු ගෙවත් මැටි මංුද්‍යසා සුසාන ශ්‍රී ලංකාවේ පුරුව ඉතිහාසයේ සුවිශේෂ සුසාන වර්ගයක් ලෙස පෙන්වාදිය තැකි ය. ශ්‍රී ලංකාවේ අන්තර් මධ්‍යම කළාපය තුළින් වාර්තා වන මෙම සුසාන 1952 වසරේ දී එ. එ. පී දැරණියගල මාතර බණ්ඩතර දී මුළුවරට මෙම සුසාන වර්ගය වාර්තා කර තිබේ (Wanninayake 2016: 216). නමුත් මෙය සුසානයක් ලෙස නිශ්චිත ලෙස ඔහු එවක හඳුනාගෙන තැන. 1982 වර්ෂයේ දී ඉඩබන්කටුව සුසාන භූමිය තුළින් මේ වැනි සුසානයක් පුරාවිද්‍යා කැණීමකට ලක් කළ ද එ කළ එය හඳුනාගෙන ඇත්තේ ගිනි දළේන ලද ස්ථානයක් ලෙස ය. එම සුසානය තුළ තිබූ කාන්තිලියන් පබල හමු වී ඇති අතර එයින් ලබාගත් අගරු සාම්පල ආශ්‍රිත ව සිදු කරන ලද කාලනීරණවල දී එම සුසානය ක්‍රි.පූ 720 ට කාල නීරණය වී ඇති බව නිමල් පෙරේරා විසින් ප්‍රකාශ කරන ලදී (පෙරේරා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2017). 1996 වර්ෂයේ දී නිමල් පෙරේරා විසින් අත්තනගල්ල වාරණ ලෙන ආසන්නයේ ඇති ඕගොඩපාල ස්ථානයේ හමු වූ සුසානයක් කැණීම් කර එය ක්‍රි.පූ 250 ට අයන් වන බවට කාඛන් කාලනීරණ අනුව පෙන්වා දී ඇත (එම). රංජිත් දිසානායක විසින් රුවන්වැල්ල නිකවලමුල්ල සුසානය ආශ්‍රිත ව කැණීම් සිදු කර එය ක්‍රි.පූ ක්‍රි.පූ 400 ට අයන් බව කාලනීරණය කර තිබේ (දිසානායක : 2011 සම්මුඛ සාකච්ඡාව 2016). 2006 වර්ෂයේ රාජ් සේවමදේව ඇඹිලිපිටිය රංවාමධිම සුසාන කැණීම් කර එම සුසානය ක්‍රි.පූ 1359 (Somadeva 2006 : 13). හා දියත්තාව හලදුම්මුල්ල සුසානය කැණීම් කර එය ක්‍රි.පූ 1750 ක් පැරණි බව හා බෙරගල කළුපහණවත්ත ක්‍රි.පූ 2400 කාලනීරණය කර තිබේ (මනමේන්ද්‍රාරව්‍යි හා අදිකාරී 2014 : 227). 2013 වර්ෂයේ නිමල් පෙරේරා විසින් හලාවත දුම්මලපුරිය ප්‍රදේශයේ සුසාන ආශ්‍රිත සිදු කරන ලද කැණීම අනුව එම සුසානය ක්‍රි.ව 350 ට අයන් බව කාල නීරණය කර ඇත. මේ වැනි අකෘතියේ සුසාන ඉංදියාවේ ද නොමැති බව ඉන්දිය පුරුව ඉතිහාසය සම්බන්ධ විශේෂයුයුකු වන මහාවාරය කේ. රාජන් විසින් ද පෙන්වා දී ඇති බව නිමල් පෙරේරා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී පැහැදිලි විය. ඒ අනුව ඉතා ඇතු ඉතිහාසයේ සිට ම එතිහාසික යුගය දක්වා සහසු වර්ෂ තුනකට

ආසන්න කාලයක් මැටි ඔරු සුසාන ආකෘතිය ශ්‍රී ලංකාව තුළ බලපවත්වා තිබේ. මෙතෙක් හමු වූ මැටි ඔරු සුසාන බොහෝමයක් ස්ථාපිත වී ඇත්තේ කදුකර කළාපයේ හා අන්තර මධ්‍යම කළාපයේ වී ද සුවිශේෂ වේ. මෙම සුසාන තුළ මළ මිනිය සම්පූර්ණ වගයෙන් හෝ මානව අස්ථී කොටස් ද්‍රව්‍ය තිබීම හෝ මුවිටි තුළ බහා දැවීම සිදු කළ බව එහි අභ්‍යන්තරයේ හමුවන තැන්පතු තුළින් හඳුනාගත හැකි වේ.



ඡායාරූපය 03. නිකවල මුල්ලෙන් හමුවන මැටි ඔරු සුසාන හෙවත් මැටි මංසුසා සුසාන (Perera 2014)

මෙගලිතික සුසාන

ශ්‍රී ලංකාව තුළින් හමුවන පූර්ව එළතිහාසික යුගයට අයත් සුසාන අතරින් සුලඟ ලෙස වාර්තා වන සුසාන විශේෂය වන්නේ මෙගලිතික සුසානයන් ය. මෙම සුසාන මීට පෙර විස්තර කරන ලද මැටි ඔරු සුසානවලට වෙනස් වේ. මෙගලිතික යන ව්‍යවහාර පුරාවිද්‍යායීන් හාවිතයට ගනු ලබන්නේ 19 වැනි සියවස අග හාගයේ සිට ය. මෙහි පුරෝගාමියා වන්නේ ප්‍රංශ ජාතික ග්‍රැනියාලිය. Meges යන ශ්‍රී ක ව්‍යවහාරයෙන් නිෂ්පන්න මහා යන්තත් Lithic යන

වවනයෙන් නිෂ්පන්න ශිලාමය යන්නත් එකතුකර Megalithic හෙවත් මහා ශිලා යන්න නිර්මාණය වී ඇත. ගෝල්ඩින් වසිල්ඩි විසින් මහා ශිලා යන්නෙන් ස්මාරකය ඉදිකිරීමට භාවිත කරන ලද දුවා ගමු තොවන බවත් එ මගින් අවම්ගලා හෝ අනුස්මරණ විධියක් නිරූපනය වන බවත් පෙන්වා දී ඇත. මෙගලිතික සුසාන සඳහා ශිලා මාධ්‍ය භාවිත කර ඇති අතර ඒ සඳහා ශිලා පුවරු, ශිලා ටැම, ශිලා කුටිරි භාවිතා කර සුසාන ඉදිකර තිබෙන බැවින් මෙම සුසාන මෙගලිතික සුසාන වශයෙන් අර්ථ දක්වා තිබේ.

ශිලා මංුෂ්‍ය සුසාන (Cist burial)

ශ්‍රී ලංකාවේ පුරුව එතිහාසික අවධිය තුළින් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංුෂ්‍ය සුසාන (Cist burial) පෙන්වාදිය හැකි ය. මෙම වර්ගයේ සුසාන යාපන අර්ධ්වීපය, උතුරු මැදි, වයම්, අග්නිදිග භා නැගෙනහිර භා දකුණු පලාත යන පලාත් තුළින් වාර්තා වී තිබේ. ශිලා මංුෂ්‍ය සුසාන ඉදිකිරීම සඳහා ශිලා පුවරු භාවිත කර තිබෙන අතර ඒවා තරමක් විශාල භා කුඩා ප්‍රමාණවලින් ද යුත්ත වේ. සිරස් අතට සිවුවන ලද ශිලා පුවරු හතරක් පෙට්ටික් ලෙස සකස් කර මෙම සුසාන ඉදිකර තිබේ. එසේ සකස් කරනු ලබන ගේ පෙට්ටිය හතරස් භා සාමුෂ්‍ය කේෂාපාරාකාර හැඩවලට සකස් කර තිබෙන අතර සමහර ශිලා මංුෂ්‍ය සුසාන ස්වස්ථීකාකාර ලෙස ද ඉදි කර තිබේ. මෙසේ සකස් කරන ලද සෙල් පෙට්ටිය අභ්‍යන්තරයේ මැටි මුවිටි තුළ බහාලනු ලැබූ මානව අස්ථී හෝ මල මිනිය දහනය කරන ලද අගුරු තැන්පත් කර ඒ සමග මියගිය පුද්ගලයා භාවිත කරන ලද පළද්‍රනා මෙන් ම ර හිස්, තියන්, භා තල, තම අංශන කුරු ඇතුළු විවිධ උපකරණ පූජා මුවිටි තුළ බහා සොහොන අභ්‍යන්තරයේ තැන්පත් කර විශාල පියන්ගලකින් වසා තිබේ. මෙය එක් අතකින් අහිවාර කටයුත්තක් ලෙස සැලකිය හැකි අතර එමගින් මියගිය පුද්ගලයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ ඔවුන් තුළ වූ ආකල්පයක් විය හැකි බව පෙන්වාදිය හැකි ය. ශ්‍රී ලංකාවේ ශිලා මංුෂ්‍ය සුසාන් වැඩිම ප්‍රමාණයක් දැනුට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිදී ඔය දැකුරු ඔය ආදි ගෘග නිමින ආශ්‍රිත ව ය. ඒ අතරින් යාන්ගිය මධ්‍ය නිමිනයේ වර්ග කිලෝමීටර් 1400 භු වපසරිය තුළ වැඩිම ප්‍රමාණයක්

මෙගලිතික සුප්‍රසාද ස්ථානගත වී තිබේ. එම නිමිත්තයේ පමණක් මෙගලිතික සුප්‍රසාද ස්ථාන 29 ක් පමණ පවතින වන බව මේ වන විට වාර්තාකර තිබේ. (මැනේසිස් 2017 : 105). යාන් ඔය නිමිත්තය ආශ්‍රිත ව පූර්ව එකිනෙක සංස්කෘතියට අයත් මූල සුප්‍රසාද ප්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිමිත්තයේ සුප්‍රසාද ස්ථානගත ව ඇති ස්ථාන ලෙස කම්මැත්තාගොඩැල්ල, ගල්අදකටුව, කල්පෙ, ගුරුගල්පින්න, නෙළුගොල්ලාකඩවල, ඇලපත්වැව, මහපොතාන, බෙරඩායගල, කොක්ස්බේ, පන්වත්ත, පචියල්ලාව, දිවුල්වැව, රඹුව, මල්පෙරුවල, කිරිමැටියාව, මිලුවැව, නෙතුගොල්ලව, කනගහලුවැත්ත, කරුවලුගස්වැව, වාහල්කඩ, මාවතවැව, ගුරුගල්පින්න, කොක්ස්බේ, මරදන්මඩුව, පරංගියාවාඩිය දික්වැව, ඇතාබැදිවැව, පන්කුටියාව, පළුකුටිවැව, ආදි ස්ථාන පෙන්වාදිය හැකි ය.

මෙම සුප්‍රසාද භූමි අතරින් 1970 දෙකයේ දී රාජා දිසිල්වා විසින් ගුරුගල්පින්න ආශ්‍රිත ව කැණීම් සිදු කර තිබෙන අතර එම සුප්‍රසාදය විද්‍යාත්මක ලෙස කාලනීරණය කර තොමැත 2013 වර්ෂයේ දී රංඡන් දිසානායක තම්මැත්තාගොඩැල්ල ආශ්‍රිත ව පුරාවිද්‍යා කැණීම් සිදු කර එම සුප්‍රසාද භූමිය හි. පු. 490 අදින් අවුරුදු 2490 ක් පැරණි බව තහවුරු කර ගෙන තිබේ (රංඡන් දිසානායක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2016). එසේ ම 2016 වර්ෂයේ දී තුළිත මැනේසිස් විසින් කොක්ස්බේ මෙගලිතික සුප්‍රසාද භූමිය ආශ්‍රිත ව සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලට අනුව එම සුප්‍රසාදය හි.පු. 790ට අයත් බව කාල නීරණය කර තිබේ (මැනේසිස් 2017 : 177 - 179). මෙම කාලනීරණය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුප්‍රසාද සම්බන්ධ ව ඇති පැරණිත ම කාලනීරණ වන අතර මේ පෙර පැවති පැරණි කාලනීරණය ඉඩින්කටුවෙන් වාර්තා මූ කාලනීරණයට එය හි.පු. 750 ලෙස ය (මනමේන්දාරවිච් සහ අදිකාරී 2014 : 21). මෙයට අමතර ව ශිලා මංජ්‍රසා සුප්‍රසාද මාමඩුව, අලුත්බෝමුව, කදිරවේලි, ඉඩින්කටුව, ගල්ගමුව අන්දරවැව, වට්ටක්කවාඩිය, පිංවැව ගල්සොගොන් කනත්ත, පොල්පිතිගම, ආනෙයිකොඩිඩිය, ගල්වෙල යටිගල්පොත්ත, හම්බන්තොට තමුරව ආදි ස්ථානවැල් ද පවතින බව පෙන්වාදිය හැකි ය.




ඡායාරූපය 04. ශිලා මංසුජා සුජානයක සුජානය වසා ඇති පියන්ගල



ඡායාරූපය 05. ශිලා මංසුජා සුජානයක පැතිගල් සකස් කර ඇති ආකාරය

ශිලා මණ්ඩල සුසාන (Cairn circle)

ශ්‍රී ලංකාවෙත් වාර්තාවන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ ශිලා මණ්ඩල වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිරමාණය කිරීමේ දී ශිලා මංජ්‍රසා සුසානයක් තනා එය වටා රඛුමට ශිලා කුටිරි කවයක් ලෙස හෝ කව දෙකක් ලෙස යොදා සුසානය නිරමාණය කර තිබේ. මෙවැනි සුසාන වචනියාව මාමඩුව ප්‍රදේශයේ පවතින බව සුදුරුණ් සෙනෙරිරත්න පෙන්වා දී ඇති අතර (Senavirathne 2007 :135 - 191). රංඡත් දිසානායක හා තුසින මැනේදිස් පෙන්වාදෙන ආකාරයට මෙවැනි සුසාන කහටගස්දිගිලියට තුළුරු පළිකැටිවැව (වලහවිද්දවැව) පවතින බව පෙන්වා දී තිබේ (මැනේදිස් 2016 :152). මිට අමතර ව මෙම සුසාන මොරගොඩාය, මිළුවැව, ගොරකපුලස්ස, තීලගිරි සෑය, කේවිල්තැන්ත, සෙටිටිවත්ත, කල්කනෙන පාලම යන ස්ථානවලින් ද වාර්තා වී තිබේ.




ඡායාරූපය 06. සැලපුම 01. පළිකැටිවැව ප්‍රදේශයෙන් (වලහවිද්දවැව)
වාර්තාවන ශිලා මණ්ඩල සුසානය දිසානායක 2013)

ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap)

ශිලා කේතුක වර්ගයේ සුසාන හෙවත් ගල් ගොඩැලි සුසාන පුරුෂ ලේතිහාසික යුගයේ දී මේ රට ගවෝපාවාර කටයුතුවල දී නිරමාණය කර ඇති තවත් සුවිශේෂ සුසාන විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි ය. මෙම සුසාන

නිරමාණය කිරීමේදී මියගිය පුද්ගලයාගේ හැඳුමාවයේෂ හා ඔහු හාවත කරන ලද ආහරණ ඇතුළු අනෙකුත් හාන්සි මැටි බරණී හා පූජා මුට්ටිවල දමා වල දමා ඒ මත කැටගල් හෝ ගල් පුවරු කන්දක් ආකාරයට ගොඩිගසා සුසානය සකස් කර තිබේ. මෙ වැනි සුසාන ශ්‍රී ලංකාව තුළින් දැනට වාර්තා වී ඇත්තේ කහටගසදිගිලියට තුළුරු කොක්ෂලබේ, හොරෝන්පොතානට තුළුරු නිකවැව (පරංගියාවාසිය), මොරගොඩියාය, ඔලුවැව, කනගහ උල්පත, හැරත්තවල, මාම්බුව, ලේලන්විට, ගොරක පැලැස්ස, ඇලපත්වැව යන ස්ථාන වලින් වාර්තා වී තිබේ (Dissanayake 2017 : 22- 35 ; මැන්දිස් 2016: 150-153)




ඡායාරූපය 07. සැලසුම 02. කොක්ෂලබේ පිහිටි ගිලාකේතුක වර්ගයේ සුසානය



ඡායාරූපය 08. නිකවැව පිහිටි ගිලා කේතුක සුසානය

කිලා පෙළ සුසාන (Alignment)

ශ්‍රී ලංකාවෙන් හමුවන කිලා පෙළ වර්ගයේ එකම සුසානය පිහිටා ඇත්තේ කහටගස්දිකිලියට තුළුරු කොක්ස්ඩ් මෙගලිකික සුසාන භූමියේ ය. මිටර් එකක් පමණ උස කිලා පුවරු සිරස් අතට පොලුවේ සිවුවා තිරස් අතට පෙළක් ලෙස මිටර් 15 පමණ දිගට සකසන ලද කිලා පෙළක දෙපැත්තේ ම සුසාන බරණී හා පුජා මුවිටි වලදමා තිබේ. මෙය සුවිශේෂ සුසාන තුමයක් වන අතර එය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන දුර්ලභ සුසාන වර්ගයක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. 2016 වර්ෂයේ දී මෙම සුසානයේ කොටසක් තුසින මැනේසි විසින් කැණීම් සිදුකර එය ක්‍රි.පු 770 අයන් බවට කාලනීරණය කර තිබේ.



ඡායාරූප 9-10. කිලාපෙළ සුසානයේ පිහිටීම හා සුසාන බරණී තැන්පත් කර ඇති ආකාරය

කිලා වැඩ සුසාන (Men hire)

ශ්‍රී ලංකාවේ හමුවන දුර්ලභ සනයේ සුසාන විශේෂයක් ලෙස කිලා වැඩ සුසාන හැදින්විය හැකි ය. දැනට වාර්තාවන අන්දමට මෙවැනි සුසානයක් මැදවිවිය භෞරෝවිපොතාන මාර්ගයේ තම්මැන්නාගාඩිල්ල ස්ථානයේ පිහිටා තිබෙන බවට උපකර්පනය කළ හැකි ය. මෙම සුසානය ඉදිකර ඇත්තේ විශාල කිලා වැඩක් සිරස් අතට සිවුවා එම කිලා වැඩ වටා මැටි මුවිටි තුළ මියගිය තැනැත්තාගේ හැඳුවයේ හා ඔහු හාවින කරන ලද ආහරණ ඇතුළු සුසාන තැන්පතු පුජා මුවිටි තුළ බහා ඒ වටා තැන්පත් කර තිබේ. රංජිත් දිසානායක

විසින් තම්මැන්තාගොඩුල්ල තුළ ඇති මෙම සුසානය 2013 වර්ෂයේ කැණීම් කර තිබේ. වර්තමානය වන විට එය කඩා දමා තිබෙන අතර එය වටා ඇති කඩාදමන ලද ශිලා කොටස් අනුව මෙය ශිලා වැම් සුසානයක් බව උපකල්පනය කළ හැකි ය.




ඡායාරූපය 11. ශිලා වැම් සුසානය ලෙස උපකල්පනය කළ හැකි සුසානය
තම්මැන්තාගොඩුල්ල (දිසානායක 2013)

බරණී සුසාන (Urn pot)

පුරුව එෂ්ටහාසික යුගයේ ජීවත් වූ මිනිසුන් විසින් සිය අවමංගලා කටයුතු සඳහා හාවිත කරන ලද තවත් සුසාන විශේෂයක් ලෙස මැටි බරණී තුළ හැඳුව ගේඟ හෝ අස්ථී තැන්පත් කර වල දැමීම පෙන්වාදිය හැකි ය. මෙම සුසාන ක්‍රමය තුළ දී සිදු වන්නේ මියගිය තැනැත්තාගේ හැඳුව ගේඟ සැකිලි කොටස් මහා කුම්භයක හො බා කුම්භයක බහා වල දැමීම ය. එම බරණී ප්‍රමාණයෙන් විශාල හා කරමක් කුඩා බඳුන් වන අතර ඒවා කාල රක්ෂණ වර්ණ මෙන් ම සාමාන්‍ය රක්ෂණ වර්ණ බඳුන් වේ. ශ්‍රී ලංකාව තුළින් මේ වැනි


සුසාන තෙක්කම්, කරම්බන්කුලම, මාකොට්ටේ, කොක්ස්බේ, ඉඩබන්කටුව, තම්මැන්නාගොඩුල්ල, ගල්අතර, පොම්පරිප්පුව, අන්දරවැව ආනෙයිකොට්ඨ්ඩායි ආදි ස්ථානවලින් වාර්තා වී තිබේ. පොම්පරිප්පුව සුසාන හුමිය ආස්‍රිත ව කැණීම් කරන ලද විමලා බෙගල් විසින් පෙන්වා දී තිබෙන ආකාරයට එම සුසාන බරණී තුළ තිබූ මානව අස්ථී, දත්ත, පෙළ, තම වළුලු, යකඩ කොටස් වාර්තා වී තිබේ (Begley 1981: 51 - 95). මෙම සුසානයේ බරණී නිර්මාණය කිරීමේ දී සමහර සුසාන බරණීවල පතුල උල් ආකාර ලෙස ද සමහර සුසාන බරණීවල පතුල රවුම් ආකාර ලෙසට ද නිර්මාණය කර තිබේ.



ඡායාරූපය 12. සැලසුම 03. පොම්පරිප්පුවෙන් හමුවන බරණී සුසානයක් (Begley 1981)

ශිලා මක්දවක සුසාන (Delmenoid)

ශිලා මක්දවක වර්ගයේ සුසාන ද පුරුව එතිහාසික අවධියේ ශ්‍රී ලංකාවේ ගබව්පාවාර කටයුතු සඳහා ඉදිකරන ලද සුසාන විශේෂයකි. මෙම සුසාන ආකාශීය ශිලා මංජ්‍යා සුසාන ක්‍රමවේදයට සමාන ලෙස ඉදිකර තිබූණ ද එයින් වෙනස් වන්නේ ඒවා පොලවෙන් ඉහළට සිරස් අතට සිටුවන ලද විශාල ගල් පුවරු යොදා ගල් ගෙයක් ආකාරයට ඉදිකර තිබේ නිසා ය. එම ගල්ගෙය අභ්‍යන්තරයේ සුසාන බරණී තැන්පත් කර තිබෙන අතර මෙ වැනි සුසානයක් රමුක්කනට තුළුරු පද්ධිගමපොල නම් ස්ථානයෙන් වාර්තා වේ. පද්ධිගමපොල සුසානය තරම් විශාල නොවූ මෙ වැනි සුසාන හොරෝවිපොතානට තුළුරු වාහල්කඩ ප්‍රදේශයේ හා කහටගස්දිගිලියට තුළුරු ගල්ඇදෙකටුව නම් ස්ථානයේ ද දක්නට තිබේ (Senavirathne 1984 : 237 - මැණිදිස් 2016 : 150- 153). මෙම සුසානයේ විශේෂත්වය වන්නේ එහි ඉදිරි පස විවෘත ව තැබීම හෝ ඉදිරිපස වසා දමා තිබීම ය. වසාදමන ලද සුසානයක නම් වසා දමන ලද ඉදිරිපස පාහාණ පුවරුවේ වෙන්තාකාර සිදුරක් හො සාපුරුණෝණාපාකාර කුවුල්වක් තබා තිබේ. ශ්‍රී ලංකාවෙන් භමුවන මෙම සුසාන නිධන් හොරුන් විසින් දැඩි ලෙස විනාශ කර තිබෙන බැවින මෙම තන්ත්වය හඳුනාගැනීමට නොහැකි වී තිබේ.



ඡායාරූප 13-14.. පද්ධිගමපොල හා වාහල්කඩ දක්නට ලැබෙන ශිලා මක්දවක සුසාන

සංස්කේෂණාප්‍රාකාර සුසාන (Rectanguler Burial)

ශ්‍රී ලංකාවේ වාර්තාවන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ සංස්කේෂණාප්‍රාකාර වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී සුසානය වටා සංස්කේෂණාප්‍රාකාර ආකාරයට ශිලා කුටිවී තබා සුසානය නිර්මාණය කර තිබේ. මේ වැනි සුසාන කහවගස්දිගිලියට තුළුරු ඇලපත්වැව ප්‍රදේශයේ පවතින බව රංජීත් දිසානායක පෙන්වා දී ඇත (Dissanayake 2017 : 45)



ඡායාරූපය 15. ඇලපත් වැව පිහිටි සංස්කේෂණාප්‍රාකාර සුසානය (Dissanayaka 2017)

සුසාන අහිවාර

ශ්‍රී ලංකාවේ පූර්ව එළිඛිජික යුගයේ අවමංගලා වාරිතු පිළිබඳ ව විමර්ශනය කිරීමේදී මිනිසකු මියගිය පසු ව ඔහුගේ මතු ආත්මහවය වෙනුවෙන් සිදු කරන ලද අහිවාරමය ක්‍රියාවලිය මෙම යුගයේ සුසාන ඇසුරින් හඳුනාගත හැකිය. ඒ අතර සුසානයට රැගෙන එන මියගිය පුද්ගලයාගේ දේහය සුසාන භුමියේ තබා යමිනිසි ආගමික කටයුත්තක් සිදු කළ බවට හඳුනාගත හැකි සාධකයක් තම්මැන්නාගොඩැල්ල සුසානය තුළ පවතී. එම සුසාන භුමියේ මැද තොටසේ ඇති වෘත්තාකාර ලෙස සකස් කරන ලද ශිලාමය නිර්මාණ දෙකක් (විශාල හා කුඩා) හඳුනාගත හැකි අතර එම ශිලා නිර්මාණය ගැවීයක් සහිත ව නිර්මාණය කර තිබේ. එය එසේ නිර්මාණය කරන්නට ඇත්තේ සුසාන භුමියට රැගෙන එන මෙත දේහය ඒ මත තබා යම් ආගමික වාරිතු ඉටුකිරීමේ උච්චතාවෙන් විය යුතු බව උපකළුපනය කළ හැකිය. තම්මැන්නාගොඩැල්ල මැද ඇති මෙම නිර්මාණය තුළ අඩි හයක පුද්ගලයකු පහසුවෙන් දිගාකර තැබිය හැකි අතර එයට වඩා කුඩා රුම් තුළ කුඩා දරුවකු ඒ ආකාරයට ම දිගාකර තැබිය හැකිය. මෙවැනි අහිවාරම ය කටයුතු වර්තමානයේ දී ද සුසාන භුමි තුළ සිදු කරනු ලැබේ.



ඡායාරූපය 16. තම්මැන්නාගොඩැල්ල සුසානයෙන් හමුවන වෘත්තාකාර ශිලා නිර්මාණය

සුයාන කැන්පතු

ශ්‍රී ලංකාවේ සූර්ව එළතිහාසික යුගයට අයත් සුසාන ආණ්ඩු ව එවායේ තැන්පත් කර තිබේ හමුවන තැන්පතු අතර ප්‍රධාන වශයෙන් ම විවිධ එරුගයේ පෙන්ව දැක්නට ලැබේ. එම පෙන්ව අතර කාන්තිලියන්, ඇගේට්, ඔතිස්ස්, රත්, වීදුරු, හා බෙලිකුවුවලින් තැනු පෙන්ව වර්ග ඉඩිඛන්කුවුව, තම්මැන්නාගාඩිල්ල, කොක්ලයේ, ගල්ලෙවළ, පොම්පරිප්පුව, ආනෙකීකොඩිඩ්, රංචාමඩම ආදි ස්ථානවලින් වාර්තාවේ තිබේ. එසේ ම සුසාන තැන්පතු අතර යකඩින් තිරුම්ත වළඳී, කරාමු, ර හිස්, තල, හා විවිධ කාෂි උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබේ වාර්තා වී ඇත. එයට අමතර ව තම්මැන් තිරුමාණය කරන ලද වළඳ මෙන් ම ඇස් අලංකරණය සඳහා හාවිත කරන අංශන කුරු තම්මැන්නාගාඩිල්ල සුසානයෙන් ලැබේ තිබෙන බව රාජා ද සිල්වා වාර්තා කර තිබේ.

පොම්පරිපේෂු සූසාන තුළ විමලා බෙගලි විසින් සිදු කරන ලද කැණීම්වල දී තිරුවානා හා කහදවලින් නිරමාණය කරන ලද ශිලා මෙවලම් ලැබේ තිබේ (Begley 1981: 69 - 81). එසේ ම ඉඩින්කටුව හා රංචාමචිම කැණීම්වල දී ද ශිලා මෙවලම් ලැබේ ඇති බව සේනක බණ්ඩානායක හා රාජ් සෝමදේළ පෙන්වා දී ඇත (Somadeva ; Ranjith Disanayake and Resta Fernando 2006 ; Senevirathne 1990 : 125). පී. ර. පී දැරණියගල විසින් කොල්ලන්කනත්ත සූසානය ආශ්‍රිත ව සිදු කරන ලද කැණීම්වල දී හක් බෙල්ලන් හා මුතු එම සූසාන තුළ තැන්පත් කර තිබූ බව පෙන්වාදී ඇත (Deraniyagala 1955 - 56 : 133). එසේ ම පොම්පරිපේෂු සූසානය ආශ්‍රිත ව මිනිරන් හමුවීම හා තම කැබලි හමුවීම ද ද සූවියෙෂ වේ (ASCAR 1957 : 30 - 31). මෙම සූසාන තැන්පතු බොහෝ විට කාල රක්ත වර්ණ මැටි බදුන් හෝ කාල වර්ණ හෝ රක්ත වර්ණ බදුන්වල බහා තැන්පත් කර තිබේම ද සූවියෙෂ ය. එ මගින් එ කළ සමාජය මියගිය තැනැත්තා හාවිත කළ ද්‍රව්‍ය හා උපකරණ සූසාන තුළ තැන්පත් කර තිබේම තුළින් මියගිය තැනැත්තාගේ මතු ආත්මය සූවිත කිරීමට අදහස් කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.

නිගමනය

ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා සුර්ව එත්තිහාසික යුගයන් වනාහි ලිඛිත සාධක නොමැති යුග වේ. එ බැවින් එම යුග තුළ ක්‍රියාත්මක වූ ශබ්දාචාර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇත්තේ පුරාවිද්‍යා ප්‍රහවයන් මත පදනම් වෙමිනි. ඒ අනුව මෙම අධ්‍යයනය තුළ දී පුරාවිද්‍යා ප්‍රහවයන් කෙරෙහි අවධානය යොමු කර අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වූයේ ප්‍රාග් එතිහාසික යුගයේ දී සරල ව ආරම්භ වූ සුසාන වාරිතු ප්‍රාප්තික ද්‍යැයම් ජීවිතයක් තුළ දී ස්වභාවික පරිසරයට අනුගත වෙමින් වල දැමීම සිදු කර ඇති බව ය. එහි දී මියගිය පුද්ගලයාගේ හිස බවහිරට සිටින සේ වල දැමීම තුළින් එම යුගයේ මානවයා ස්වභාවික පරිසරයට අනුව ජීවිතය අවසන් වීම සනිටුහන් කර ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම ඉන් පැහැදිලි වේ.

නමුත් පුර්ව එතිහාසික යුගයේ දී පුද්ගලයකු මියගිය විට ඒ තත්ත්වය එලෙස ම හඳුනාගත නොහැකි අතර එහි දී බොහෝ විට දෙවනවර වල දැමීමක් සිදුකර ඇති බව හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම පුද්ගලයකු මියගිය විට ඔහුගේ මාත දේහය වල දමා මස් දිය වි ගිය පසු ව අස්ථි කොටස් මැටි බරණී තුළ බහා සුසානයක් තුළ තැන්පත් කිරීම හෝ ආදාහණය කරන ලද සිරුරෙන් ලබාගත් මිනි අත මැටි මුට්ටි තුළ බහා සුසාන තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. එහි දී විශේෂයෙන් ම මියගිය පුද්ගලයාගේ මතු ආත්ම හවය සුඩාන මුදින විමෙම අභේක්ෂාවෙන් මියගිය පුද්ගලයා සමඟ ඔහු පරිගරණය කරන ලද විවිධ ද්‍රව්‍ය සුසානය තුළ තැන්පත් කර තිබීමෙන් ඒ බව මැනවින් පැහැදිලි වේ. මෙම වල දැමීම තුළ යම් ආකාරයකට මියගිය තැනැත්තා ස්මරණය කිරීමේ වාරිතුයක් වශයෙන් සුසාන භුමි පවත්වා ගෙන ගිය බව එම සුසාන භුමි දිගු කළක් තැබ්තු කරමින් පවත්වා ගෙන යාම තුළින් පැහැදිලි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුසාන වාරිතු ඉතා දිගු කළක සිට ආරම්භ ව විධීමන් ව හැඩැසී වර්තමානය දක්වා ම පැමිණ ඇති බව මේ අනුව පෙන්වාදිය හැකි ය.

ආණිත ග්‍රන්ථ

Adikari, G. 1994., Approches to the Prehistory of the Sigiri Dambulla region, *Futher studies in the settlement archaeology of the Sigiriya Dambulla region* (eds. Bandaranayake, S. and M. Morgan), 45-51

Begly, V.1981., Excavation of Iron Age burials at Pomparippu ,1970, *Ancient Ceylon* No. 04 : 49-142. Archaeology Survey Department, Colombo.

Deraniyagala, S. 1992., *The Prehistory of Sri Lanka; An Ecological Perspective*, Archaeological Survey Department. Colombo

Deraniyagala, S. 2007., The Pre history and Proto history of Sri Lanka. *The Art and Archaeology of Sri Lanka*, Central Cultural fund: Ministry of Cultural Affairs.

Deraniyagala, P.E.P. 1958., *The Pleistocene of Ceylon*. Sri Lanka, Colombo, National Museums.

Deraniyagala, P.E.P. 1955-56., Land Oscillation in North West of Cylon Jrn. Royal Asiatic Society, Ceylon Branch (new series) Vol.IV: 127- 142.

Dissanayake ,R.B. 2017., Petroforms: Stone Circles, Bolder Rectangles, and Cairn Features discoverd at Yan Oya Middle Basing, *The Journal of Archaeology and Heritage Studies*, Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, Mihinthale.

Kennedy,K.A.R. 2000., *God Apes and fossilmen*, Palioantropology in South Asia, Michigan,University of Michigan.

Premathilaka , T.R.2003., *Late Quarternary palioecologycal event stratigraphy in the Horton Plaince, central Sri Lanka : with contrbution*

to the recent pollan flora. Department of Physical Geography and Quarternary Geology, Storkhoim University thesis in Quarternary Geology no.2.

Perera, H. N. 2010., *Prehistoric of Sri Lanka Late Plestocene rockshlters and an open- air site.* BAR International Series 2142 xvi+ 268.

Seneviratne , S. 1984., The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka, *Ancient Ceylon* No . 5 : 237-305.

1990., The locational significance of early iron age sites in intermediary transitional Eco- system: A preliminary survey study of the upper Kala Oya Region, North - Central Sri Lanka, *The Settlement Archaeology of the Sigiriya-Dambulla Region*, (eds, Bandaranayake, s ; M. Mogern ; S. Epitawaththa, Postgraguate Institute os Archaeology, University of Kelaniya

2007., The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka, *Art and Archaeology of Sri Lanka*, Central Cultural Fund, Ministry of Cultural Affirs, 135-202.

Somadeva, R. 2006., *Urban Origins in Southern Sri Lanka*, Postgraduate Institute of Archaeology, Department of African and Comparative Archaeology, Department of Archaeology and Ancient History, Uppsala University.

Somadeva, R., R. Disanayake and R.Fernando. 2006., *The Galpaya Survey Report of the first field season 2006.* (eds N.Silva , R.Somadeva), Postgraduate Institute of Archaeology Colombo 07.

Wanninayake, A. 2016., A Protohistoric Burial Tradition in Sri Lanka *Ancient Ceylon* No . 25 : Archaeology Survey Department, Colombo. 200-222

Wijepala, W. H.2007., Possible Neolithic evidence in Sri Lanka, *Art and Archaeology of Sri Lanka*, Central Cultural Fund, Ministry of Cultural Affirs, 97- 120.

මහමේන්ද්‍රජාරච්චි, කේ. එන් හා ඩී. අදිකාරී. 2014., **අනුරාධපුර පුරා ජෛව එවිධත්වය හා වර්තමාන ජෛව එවිධත්වය**, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, පරිසර හා පූනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය.

මැනසිස්, ඩී. වී. 2016., මධ්‍ය යාන් ඔය නිමනයේ පුර්ව ලේතිහාසික පූජාන ආශ්‍රිත වාස්තුවිද්‍යාව, ARSUR 2016, **The Proceeding of Second Archaeology Symposium**, Department of Archaeology and Heritage Mangement, Rajarata University of Sri Lanka,150- 153.

මැනසිස්, ඩී. වී ; සී. ආර. විතානාවිච් 2017., මධ්‍ය යාන් ඔය නිමනයේ ජනාචාර පුරාවිද්‍යාව, පර්යේෂණ හා ප්‍රකාශන අරමුදල, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, 98- 127.